



දේශීය ආදායම් දෙපාර්තමේන්තුව உள்ளநாட்டு இறைவரித் திணைக்களம் INLAND REVENUE DEPARTMENT

ලේකම් අංශය
දේශීය ආදායම් ගොඩනැගිල්ල
ශ්‍රීමත් චන්ද්‍රිකාපුරම් ඒ ගාඩිනර් මාවත
නැ.පෙ. 515, කොළඹ 02
ශ්‍රී ලංකාව
දුරකථන :- 011-2334400/011-2135400
ෆැක්ස් :- 011-2337777

සේයාලය
உள்ளநாட்டு இறைவரித் திணைக்களம்
சேர் சிற்றம்பலம் ஏ காடினர் மாவத்தை
த.பெ.இல. 515, கொழும்பு 02
இலங்கை
தொலைபேசி :- 011-2334400/011-2135400
பக்ஸ் :- 011-2337777

Secretariat
Inland Revenue Building
Sir Chittampalam A Gardiner Mawatha
P.O. 515, Colombo 02
Sri Lanka
Telephone :- 011-2334400/011-2135400
Fax :- 011-2337777
E-Mail : cgir@ird.gov.lk Web: www.ird.gov.lk

SEC/2025/E/01

25.03.2025

සේවා නියුක්තියෙන් ලැබෙන ආදායමෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (අ.පු.ආ.බ.) අඩු කිරීම සම්බන්ධයෙන් සේව්‍යෝජකයින් සඳහා වන උපදෙස් මාලාව

තක්සේරු වර්ෂය (ත/ව)

මෙම උපදෙස් මාලාව මගින් 2021 අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත, 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත, 2025 අංක 02 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ (දේශීය ආදායම් පනතේ) සහ 2022.12.28 දිනැති අංක 2312/16 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ විධිවිධාන ප්‍රකාරව සේවා නියුක්තියෙන් ලැබෙන ආදායමෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (මින්මතු අ.පු.ආ.බ. ලෙස හැඳින්වෙන) අඩුකිරීම සම්බන්ධයෙන් සේව්‍යෝජකයින්ට උපදෙස් සැපයේ.

මෙම උපදෙස් මාලාව 2025/2026 තක්සේරු වර්ෂයට සහ ඉන් ඉදිරියට බලාත්මක වේ.

සේව්‍යෝජකයින් විසින් අඩු කිරීම

ආදායම් බදු ගෙවීමට බැඳී සිටින සෑම සේවා නියුක්තිකයකුට දේශීය ආදායම් පනතේ 5 වන වගන්තිය යටතේ සේවා නියුක්තියෙන් ලැබෙන ලැබීම් සහ ලාභ ලෙස ඇතුළත් කළ ඕනෑම ගෙවීමක් මත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු වක්‍ර මගින් නිශ්චය කළ පරිදි සෑම සේව්‍යෝජකයකුම 2025 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අඩුකිරීම සිදු කළ යුතු ය.

සේවා නියුක්තිකයාගේ ආදායමෙන් බද්ද රඳවා ගැනීම සඳහා වන සේව්‍යෝජකයකුගේ බැඳීම ගෙවන මුදලෙන් වෙනත් යම් ප්‍රමාණයක් අඩු කිරීමට සහ රඳවා ගැනීමට සේව්‍යෝජකයාට අයිතිවාසිකමක් ඇති විට දී හෝ ඒ සඳහා ඔහු බැඳීමකට යටත්ව ඇති විට දී හෝ සේවා නියුක්තිකයකුට සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම අඩු නොකළ යුතු බවට හෝ බැඳීමකට යටත් නොවිය යුතු බවට වෙනත් යම් නීතියකින් විධිවිධාන සලසා ඇති විට දී, අඩුවීම හෝ අවසන් වීම සිදු නොවිය යුතුය.

1. සේවා නියුක්තිකයා සහ සේවා නියුක්තිය

සේවා නියුක්තිකයා යන්නෙන්, යම් "සේවා නියුක්තියක" නිරත යම් පුද්ගලයකු අදහස් වේ. සේවා නියුක්තිය යන්නෙන් වෙනත් යම් තැනැත්තකුගේ සේවයෙහි යෙදී සිටින පුද්ගලයකුගේ

තත්ත්වය; යම් අස්ථිත්වයක කළමනාකරු ලෙස යම් පුද්ගලයෙකුගේ තත්ත්වය; ඉටුකරනු ලබන සේවාවන් සම්බන්ධයෙන් යම් ස්ථාවර හෝ නිශ්චය කරනු ලැබිය හැකි පාරිශ්‍රමික සඳහා හිමිකම් ලබාදෙන යම් පුද්ගලයෙකුගේ තත්ත්වය; යම් පුද්ගලයෙකු විසින් දරන යම් රජයේ ධුරයක්; සේවයෝජකයෙකුගෙන් හෝ සේවයෝජකයෙකු වෙතින් යම් ගෙවීමක් ලබන හෝ ලැබීමට ඇති හෝ සේවා නියුක්තිකයකු ලෙස හෝ ඒ හා සමාන තත්ත්වයකින් වෙනත් යම් ප්‍රතිලාභ ලබන යම් පුද්ගලයෙකුගේ තත්ත්වය; යම් සංස්ථාවක හෝ සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස ඇති තත්ත්වය; අදහස් වන අතර ඊට යම් අතීත, වර්තමාන හෝ අනාගත සේවා නියුක්තියක් ද ඇතුළත් වේ.

2. බදු අය කරනු ලැබීමට යටත් විය යුතු සේවා නියුක්තියෙන් ලැබෙන ලැබීම් සහ ලාභ

අනාගත සේවා නියුක්තියකින් උද්ගත වන ප්‍රතිලාභමය වටිනාකම හෝ ඉටුකළ සේවා සඳහා පහත විස්තර කර ඇති පරිදි මුදල් හෝ ඒ වර්ගයේ යම් ආකාරයකින් සේවා නියුක්තිකයකු විසින් ලැබූ හෝ උද්ගත වූ මුළු පාරිශ්‍රමිකය මත බදු බැඳියාව උද්ගත වේ.

- වැටුප්, පඩිනඩි, නිවාඩු පඩි, අතිකාල දීමනා, ගාස්තු, විශ්‍රාම වැටුප්, කොමිස් මුදල්, පාරිතෝෂිකය, ප්‍රසාද දීමනා සහ වෙනත් සමාන ගෙවීම්;
- ජීවන වියදම් දීමනා, යැපීම් දීමනා, ගෙවල් කුලී, සංග්‍රහ වියදම් දීමනා, හෝ ගමන් වියදම් දීමනා ඇතුළු පෞද්ගලික දීමනා ගෙවීම්;
- යම් සේවා නියුක්තිකයකු හෝ එම සේවා නියුක්තිකයාගේ ආශ්‍රිත තැනැත්තකු විසින් දරන ලද වියදම් නිදහස් කිරීම හෝ ප්‍රතිපූරණය කිරීම සඳහා ගෙවනු ලබන වියදම්;
- සේවා නියුක්ති කොන්දේසිවලට එකඟවීම වෙනුවෙන් එම පුද්ගලයාට කරනු ලබන ගෙවීම්;
- සේවා නියුක්තිකයන් අතිරික්ත වීම හෝ සේවා නියුක්තිය අහිමි වීම හෝ සේවා නියුක්තිය අවසන් කිරීම නිසා කරනු ලබන ගෙවීම්;
- සේවා නියුක්තිකයා වෙනුවෙන් විශ්‍රාම අරමුදලකට ගෙවන ලද විශ්‍රාම දායක මුදල් සහ සේවා නියුක්තිය සම්බන්ධයෙන් විශ්‍රාම යෑමේ දී ලැබෙන මුදල්;
- යම් සේවා නියුක්තිකයෙකුගේ හා එම සේවා නියුක්තිකයාගේ ආශ්‍රිත තැනැත්තන්ගේ ප්‍රතිලාභය උදෙසා වෙනත් තැනැත්තෙකුට කරනු ලබන ගෙවීම් හෝ පැවරීම්;
- යම් සේවා නියුක්තිකයෙකු හෝ එම සේවා නියුක්තිකයාගේ ආශ්‍රිත තැනැත්තකු විසින් සේවා නියුක්තිය ප්‍රකාරව ලබාගත් හෝ උපයාගත් ප්‍රතිලාභවල සාධාරණ වෙළඳපොළ වටිනාකම;
- සේවා නියුක්තිය සම්බන්ධයෙන් ලද ත්‍යාග ඇතුළු වෙනත් ගෙවීම්;
- කොටස් අත්කර ගැනීම සඳහා යම් මනාපයක් පළකිරීමේ හෝ අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විභජනය කරන ලද කොටස් ද ඇතුළත්ව, සේවා නියුක්තිකයින් උදෙසා වූ කොටස් යෝජනා ක්‍රමයක් යටතේ විභජනය කරන ලද කොටස්වල ඒ විභජනය කරන ලද අවස්ථාවේ වෙළඳපොළ වටිනාකමෙන් එම කොටස් සඳහා සේවා නියුක්තිකයාගේ දායක මුදල බැහැර කළ විට ලැබෙන වටිනාකම;

3. සේවා නියුක්තියෙන් ලැබෙන බැහැර කරන ලද ලැබීම් සහ ලාභ

- නිදහස් කරන ලද මුදල් ප්‍රමාණ සහ අවසාන රඳවා ගැනීමේ ගෙවීම්;
- සේවයෝජකයා වෙනුවෙන් ඒ පුද්ගලයා විසින් දරන ලද වියදම් නිදහස් කිරීම හෝ ප්‍රතිපූරණය කිරීම;
- සියලු පූර්ණ කාලීන සේවා නියුක්තිකයන්ට සමාන කොන්දේසි මත ප්‍රතිලාභ අත්වන අවස්ථාවක දී, එම පුද්ගලයාගේ දත්ත වෛද්‍ය හෝ වෛද්‍ය හෝ සෞඛ්‍ය රක්ෂණ වියදම් නිදහස් කිරීම හෝ ප්‍රතිපූරණය කිරීම;

- ප්‍රමාණය, වර්ගය සහ වාර ගණන අනුව සේවායෝජකයා විසින් ගිණුම් පෙන්වීම හෝ අදාළ පුද්ගලයාට වෙන් කිරීම අසාධාරණ හෝ පරිපාලනමය වශයෙන් ප්‍රායෝගික නොවීම හේතු කොටගෙන, විශේෂ සැලකිල්ලක් නොදක්වීමේ පදනම මත සේවා නියුක්තිකයන්ට කරනු ලබන ගෙවීම් හෝ උපචිත වන ප්‍රතිලාභ;
- සේවා නියුක්තිකයින් සඳහා වූ කොටස් යෝජනාක්‍රමයක් යටතේ සේවා නියුක්තිකයෙකුට ප්‍රදානය කර ඇති කොටස් අත්කර ගැනීමේ අයිතිවාසිකමක වටිනාකම හෝ අත්කරගැනීමට මනාපය පළ කිරීමට ඉඩ දී ඇති කොටස්වල අදාළ අවස්ථාවේ වටිනාකම;
- කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද විශ්‍රාම වැටුප් අර්ථසාධක හෝ ඉතිරි කිරීමේ අරමුදලක හෝ අර්ථසාධක හෝ ඉතිරි කිරීමේ සමිතියක සේවා නියුක්තිකයාගේ ගිණුමට සේවා යෝජකයා විසින් ගෙවනු ලබන දායක මුදල්;
- ආදායම් බදු කාර්යය සඳහා අදාළ විශ්‍රාම දායක මුදල් දැනටමත් සලකා බලන සහ සේවා නියුක්තිකයා එවැනි දායක මුදලක් මත පෙර වර්ෂයක ගෙවූ බද්දට යටත්ව සේවා නියුක්තියෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ දී ලැබූ ඕනෑම විශ්‍රාම වැටුප් ගෙවීමක්;

4. සේවා නියුක්තියෙන් ලැබෙන නිදහස් කර ඇති ලැබීම් සහ ලාභ

- පෞද්ගලික හානියක් හෝ මරණයක් සම්බන්ධයෙන් ප්‍රාග්ධන වියදම් ලෙස ගෙවන ලද වන්දියක් හෝ පාරිතෝෂිකයක්;
- ශ්‍රී ලංකා රජයෙන් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් ලැබෙන විශ්‍රාම වැටුපක්;
- දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් අනුමත කළ අර්ථසාධක අරමුදලකින් හෝ නියාමනය කළ අර්ථසාධක අරමුදලකින් විශ්‍රාම ගැනීමේ දී ගෙවූ මුදල් ප්‍රමාණ;
- 1987 අප්‍රේල් 01 වන දින හෝ එදිනෙන් පසු ආරම්භ වන ඕනෑම කාලපරිච්ඡේදයක් සඳහා ඉපයූ ආයෝජන ආදායම නියෝජනය කරන ඕනෑම විශ්‍රාම අරමුදලක් හෝ සේවා නියුක්තික භාර අරමුදලක් මගින් විශ්‍රාම ගන්නා අවස්ථාවේ දී ගෙවූ මුදල් ප්‍රමාණ;
- තානාපති විනිර්මුක්ති නීතියක් හෝ සමාන නීතියක් යටතේ වරප්‍රසාද හිමිකම් ඇති පුද්ගලයෙකු විසින් උපයන ආදායම;
- රජයේ සේවා නියුක්තිකයෙකුට නිකුත් කරන ලද මාර්ග වාහන බලපත්‍රයකින් එම සේවා නියුක්තිකයාට ලැබුණු ප්‍රතිලාභ

5. සේවා නියුක්ති ආදායම සඳහා සහන

2025/2026 තක්සේරු වර්ෂය සහ ඉන් ඉදිරියට සේවා නියුක්තික ආදායමෙන් බදු අයකළ හැකි ආදායම් වෙත එළඹීමේ දී වාසික පුද්ගලයින් හෝ නිර්වාසික නමුදු පුරවැසි පුද්ගලයින් සඳහා රු. 1,800,000ක සහනයක් තිබේ.

ඒ අනුව, තක්සේරු වර්ෂය සඳහා රු. 1,800,000 ඉක්මවන හෝ මසකට රු. 150,000 ඉක්මවන පාරිශ්‍රමිකයක් ලබන ඕනෑම වාසික (පුරවැසි හෝ පුරවැසි නොවන) පුද්ගලයකු හෝ නිර්වාසික නමුදු පුරවැසි පුද්ගලයෙක් සේවා නියුක්තික ආදායම මත අ.පු.ආ.බ. බැඳියාවට යටත් වේ. නිර්වාසික සහ පුරවැසි නොවන සේවා නියුක්තිකයින්හට තක්සේරු වර්ෂයක් සඳහා වූ රු.1,800,000ක සහනය හිමි නොවේ.

6. සේවා නියුක්තියෙන් ලැබෙන ආදායමෙන් බදු අඩු කිරීම සඳහා බදු වක්‍ර

2025/2026 තක්සේරු වර්ෂය සහ ඉන් ඉදිරියට (2025 අප්‍රේල් 01 වන දින සිට බලාත්මක වන) තක්සේරු වර්ෂය සඳහා නව බදු වක්‍ර අදාළ වේ. නිසි බදු වක්‍රය අදාළ කරගනිමින් පාරිශ්‍රමිකයෙන් අ.ප්‍ර.ආ.බ. අඩු කිරීම කළ යුතු ය.

7. බදු වක්‍ර අදාළ කරගන්නා ආකාරය

සේවා නියුක්තිකයකුට තක්සේරු වර්ෂයක් තුළ එකී සේවා නියුක්තිකයාගේ සේවා නියුක්තිය සම්බන්ධයෙන් සේවායෝජකයකු විසින් ගෙවීමක් සිදුකිරීමේ දී පහත සඳහන් කරුණුවලට අනුකූලව සේවායෝජකයා විසින් මුදල් ප්‍රමාණයක් අනිවාර්යයෙන් රඳවා ගත යුතු ය.

- (අ) සේවා නියුක්තියෙන් ලැබෙන නිත්‍ය ලාභවලින් ගෙවීම් සමත්වන නම්, **තම සේවායෝජකයන්ට ප්‍රාථමික සේවා නියුක්තික ප්‍රකාශනයන් ලබා දී ඇති සියලු වාසික හා නිර්වාසික නමුදු පුරවැසි වන සේවා නියුක්තිකයින් සහ එක් සේවා නියුක්තියක් ඇති වාසික හා නිර්වාසික නමුදු පුරවැසි සේවා නියුක්තිකයින් සම්බන්ධයෙන් බදු වක්‍ර 01 අදාළ විය යුතු ය.**
- (ආ) අදාළ ගෙවීම එකවර ගෙවීමකින් සමත්වන නම්, **තම සේවායෝජකයින්ට ප්‍රාථමික සේවා නියුක්තික ප්‍රකාශනයන් ලබා දී ඇති සියලුම වාසික සහ නිර්වාසික නමුදු පුරවැසි වන සේවා නියුක්තිකයින් සහ එක් සේවා නියුක්තියක් ඇති වාසික හා නිර්වාසික නමුදු පුරවැසියන් වන සේවා නියුක්තිකයින් සඳහා බදු වක්‍ර අංක 02 අදාළ විය යුතු ය.**
- (ඇ) ගෙවීම එක්වරක් පමණක් සිදුකරන ගෙවීමක් (සේවාත්ත ප්‍රතිලාභ) නම් **බදු වක්‍ර අංක 03 අදාළ කරගත යුතු ය.**
- (ඈ) ශ්‍රී ලංකාවේ පුරවැසියකු හැර නිර්වාසික සේවා නියුක්තිකයකුට ගෙවීමක් ලබන අවස්ථාවක දී **බදු වක්‍ර 04 අදාළ කරගත යුතු ය.**
- (ඉ) **සේවා නියුක්තිකයාට ප්‍රාථමික සේවා නියුක්තියෙන් ලැබෙන මාසික නිත්‍ය ලාභය රු. 150,000ට අඩුවන නමුදු සමහර මාසවල ඉහළ පාරිශ්‍රමික ගෙවීමක් හේතුවෙන් තක්සේරු වර්ෂයේ ඕනෑම මාසයක් දක්වා ප්‍රාථමික සේවා නියුක්තියෙන් සමුච්චිත ප්‍රතිලාභ රු. 1,800,000 ඉක්මවන අවස්ථාවක බදු වක්‍ර 05 අදාළ කරගත යුතු ය.**
- (ඊ) **සේවා නියුක්තිය මගින් ඔහුගේ ආදායම මත සේවා නියුක්තිකයාගේ බදු බැඳියාව ගෙවීමකින් හෝ ප්‍රතිපූරණයකින් සමත්වන වන ගෙවීමක් සේවායෝජකයා විසින් සිදුකරන අවස්ථාවක දී බදු වක්‍ර 06 අදාළ කරගත යුතු ය.**
- (උ) **ප්‍රාථමික සේවා නියුක්තික ප්‍රකාශනයක් සපයා නොමැති හෝ සේවානියුක්තික එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ඇති ඕනෑම සේවා නියුක්තිකයකුගේ පාරිශ්‍රමිකයකින් ගෙවීම සමත්වන වන්නේ නම්, බදු වක්‍ර 07 අදාළ කර ගත යුතු ය.**
- (ඌ) **අ.ප්‍ර.ආ.බ අඩු කිරීමට අපොහොසත් වූ විදේශීය සේවා යෝජකයකුගෙන් සේවා නියුක්තිකයාට සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම ලැබෙන්නේ නම් නිසි බද්ද ගෙවීම සේවා නියුක්තිකයාගේ වගකීම වේ. එවැනි අවස්ථාවන්හි දී, බදු වක්‍ර 08 අදාළ කර ගත යුතු ය.**

ඉහත බදු වක්‍ර මගින් ආමන්ත්‍රණය කර නොමැති ප්‍රායෝගික ගැටළුවකට සේවා යෝජකයා මුහුණ දෙන්නේ නම්, ගැටළුව පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් tpl@ird.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකි අතර ඔවුන්ට ඒ සඳහා ලිඛිත උපදෙස් ලැබෙනු ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු www.ird.gov.lk වෙබ් අඩවියේ බදු වක්‍ර අන්තර්ගතව ඇත.

8. ප්‍රාථමික සේවා නියුක්තිය

- තක්සේරු වර්ෂයක් සඳහා සේවා නියුක්තිකයකුගේ ප්‍රාථමික සේවා නියුක්තිය යනු එකී වර්ෂය සඳහා සේවා නියුක්තිකයා විසින් තම සේවා නියුක්තිය සම්බන්ධයෙන් සේවායෝජකයා වෙත ප්‍රකාශනයක් මගින් ලබා දී ඇති සේවා නියුක්තියයි.
- සිය සේවා නියුක්තිය, ප්‍රාථමික සේවා නියුක්තියක් ලෙස නම්කර සේවායෝජකයා වෙත ප්‍රකාශනයක් ලබාදීම සිදුකළ යුත්තේ එකී ප්‍රාථමික සේවා නියුක්තිය මගින් මාසික නිත්‍ය ලාභය රු. 150,000 හෝ තක්සේරු වර්ෂයක් සඳහා රු. 1,800,000 ඉක්මවන හෝ ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන අවස්ථාවන්හි දී ය.
- ප්‍රකාශනය සේවා නියුක්තිකයා සහ සේවායෝජකයා විසින් දින තබා අත්සන් කළ යුතු අතර එය තක්සේරු වර්ෂ එකක් හෝ ඊට වැඩි ගණනක් සම්බන්ධයෙන් විය හැකිය.
- සේවා නියුක්තිකයකු හට කිසිදු අවස්ථාවක ප්‍රාථමික සේවා නියුක්තීන් එකකට වඩා නොතිබිය යුතුය.
- ප්‍රාථමික සේවා නියුක්තිය අවසන් කර නොමැති නම් එවැනි ප්‍රකාශනයක් සේවා නියුක්තිකයෙකු විසින් ඉල්ලා අස්කරගත හැක්කේ තක්සේරු වර්ෂය අවසානයේ දී පමණි.

සටහන - කරුණාකර දේශීය ආදායම් දෙපාර්තමේන්තු www.ird.gov.lk වෙබ් අඩවියේ සපයා ඇති ප්‍රාථමික සේවා නියුක්ති ප්‍රකාශයේ නිශ්චිත ආකෘතිය භාවිත කරන්න.

9. ද්විතියික සේවා නියුක්තිය

සේවා නියුක්තිකයෙකුගේ ද්විතියික සේවා නියුක්තිය යනු ප්‍රාථමික සේවා නියුක්තිය නොවන ඕනෑම සේවා නියුක්තියකි.

10. අඩු කළ බදු ප්‍රේෂණය කිරීම

- යම් මාසයක සෑම සේවා නියුක්තිකයකුගේම සේවා නියුක්තික ආදායමෙන් අඩුකළ බදු එකී මාසයට ඉක්බිතිව එළඹෙන මාසයේ 15 වන දින හෝ එදිනට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කළ යුතු ය.
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිශ්චිත ප්‍රේෂණ ආකෘති පත්‍ර භාවිත කරමින් ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවීම් කළ යුතු ය.
- ප්‍රේෂණ ආකෘති පත්‍රයේ පිටුපස ලියා ඇති උපදෙස් සේවායෝජකයා විසින් කියවීම අවශ්‍ය වේ.
- ගෙවීම් සිදුකළ පසු ප්‍රේෂණ ආකෘති පත්‍රයේ තුන්වන පිටපත සේවායෝජකයා විසින් තබා ගත යුතු ය.

11. සේවා නියුක්තිකයින් විසින් වාර්තා භාරදීම

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන නිර්වාසික සේවා නියුක්තිකයකු සඳහා සේවා නියුක්තියෙන් ලැබෙන ආදායමෙන් අඩු කළ බදු, අවසාන රඳවාගැනීමේ ගෙවීම ලෙස සැලකිය යුතුය.

අනෙකුත් සේවා නියුක්තිකයින් 2025/2026 තක්සේරු වර්ෂය සහ ඉන් ඉදිරියට පහත සඳහන් අවස්ථාවන්හි දී ආදායම් වාර්තා ගොනු කිරීම අවශ්‍ය වේ.

(අ) යම් සේවා නියුක්තිකයෙකු හට සේවා නියුක්තික ආදායම මෙන්ම වෙනත් ආදායම් මූලාශ්‍ර ද පවතී නම් එවැනි සේවා නියුක්තිකයෙකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබාගැනීමෙන් අනතුරුව ලියාපදිංචි වී වෙනම ආදායම් වාර්තා ගොනු කිරීම අවශ්‍ය වේ. බදු ලියාපදිංචිය මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සිදුකළ හැකි ය.

(ආ) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සේවා නියුක්තිකයෙකුට ආදායම් වාර්තාවක් ගොනු කරන ලෙසට ලිඛිත දැන්වීමක් සිදුකර තිබේ නම් ඔහුගේ ආදායම් මූලාශ්‍රය සේවා නියුක්තිය මගින් පමණක්ම වුව ද එකී සේවා නියුක්තිකයා විසින් ආදායම් වාර්තා ගොනු කිරීම අවශ්‍ය වේ.

12. සේවා නියුක්තිකයන් බදු අඩු කිරීම සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් සහ තොරතුරු

සේවා නියුක්තිකයින්ගේ බදු අඩු කිරීම සඳහා සේවයෝජකයින්ට මගපෙන්වීමක් ලබාදීම මෙම උපදෙස්වල අරමුණයි. කෙසේ නමුදු මෙම උපදෙස් හා දේශීය ආදායම් පනතේ විධිවිධාන අතර යම් අනනුකූලතාවක් වේ නම් පනතේ විධිවිධාන අදාළ විය යුතු ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු www.ird.gov.lk වෙබ් අඩවිය හරහා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු, බදු චක්‍ර, අදාළ ආකෘති, උපලේඛනවල විද්‍යුත් මාදිලිය, හා අදාළ ගැසට් නිවේදන බාගත කළ හැකි ය.

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න;

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඇමතුම් මැදිරිය - 1944

ව්‍යාපාර උපදේශ අංශය - 0112134284/2134286/2134289

ලේකම් අංශය - 0112135438/2135433/2135431/2135443/2135412/2135410

නිෂ්කාශන හා විධාන අංශය - 0112134265/2134264/2134255/2134204

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

රුක්මේවි පී.එච්. ප්‍රනාන්දු
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
සර් විත්තම්පලම් ඒ. ගාඩනර් මාවත
කොළඹ 02.